



**ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය**

**කොළඹ**

**ප්‍රවෘත්ති නිවේදනය**

**මහජන කටයුතු අංශය**

**දුරකථන: +94 (11) 249-8100 • ෆැක්ස්: +94 (11) 244-9070**

**විද්‍යුත් තැපෑල: [HattenbachHS@state.gov](mailto:HattenbachHS@state.gov) • වෙබ්: <http://lk.usembassy.gov>**

**නිවේදන අංක: 20221229**

**USAID, කීල්ස් (Keells) සහ හැටන් නැෂනල් බැංකුව (HNB) ශ්‍රී ලංකාව තුළ ඩොලර් මිලියන 4ක ණය පහසුකම් සැපයීම සඳහා හවුල්වෙති**

කොළඹ, දෙසැම්බර් 29 – ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) ප්‍රාග්ධනයට ප්‍රවේශ වීමට ආහාර අංශයේ ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසායන් (MSMEs) සඳහා සහාය වන නව්‍ය සැපයුම් දාම මූල්‍ය පහසුකම් සැපයීමට කීල්ස් සුපර්මාර්කට්ස් (Keells Supermarkets) සහ හැටන් නැෂනල් බැංකුව (HNB) සමඟ සම්බන්ධීකරණය කරයි. ප්‍රාග්ධනයට වැඩි ප්‍රවේශයක් හරහා මෙම පහසුකම COVID-19 වසංගතය තුළ මතු වූ සහ රටේ මෑතකාලීන ආර්ථික අර්බුදයෙන් උග්‍ර වූ සැපයුම් දාමයේ බාධාවන් අඩු කරයි.

Keells Supermarkets හි මව් සමාගම වන John Keells Holdings හි සභාපති වරිත සුබසිංහ මහතා පැවසුවේ, “USAID සහ HNB සමඟ සැපයුම් දාම මූල්‍යකරණය සම්බන්ධයෙන් හවුල් වීම, පවතින අර්බුදය තුළ MSMEs වලට ප්‍රාග්ධනයට ප්‍රවේශය සහතික කිරීම සඳහා වැදගත් පියවරකි. මෙම පහසුකම අපගේ පාර්ශවකරුවන් සඳහා හවුල් වටිනාකමක් නිර්මාණය කිරීම, දේශීය ආර්ථිකයට සහාය වීම සහ අපගේ පාරිභෝගිකයින් සඳහා බාධාවකින් තොරව නිෂ්පාදන ලබා ගැනීමේ හැකියාව සහතික කිරීමේ අපගේ ඉලක්කයට සහාය වේ.”

මෙම පහසුකම MSMEs සඳහා තරඟකාරී ස්ථාවර පොලී අනුපාත මූල්‍යකරණය සපයයි. මෙම පහසුකම එහි මෙහෙයුම්වල පළමු සතිවලදී සැපයුම්කරුවන් අට දෙනෙකුට සම්පූර්ණව USD 430,000ක් ලබා දී ඇත. මාස හයක් පුරා ඩොලර් මිලියන 4 ක ණයක් ලබා ගැනීම සඳහා MSMEs 100 කට පමණ සහාය වීමට හවුල්කාරිත්වය සැලසුම් කරයි.

“ආහාර අංශයේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා මෙවැනි නව්‍ය මූල්‍ය විසඳුමක් ලබාදීමට Keells සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමේ අවස්ථාව HNB හට ලැබීම භාග්‍යයක්. මෙමගින් MSMEs හට අමුද්‍රව්‍ය මිලදී ගැනීම, වැටුප් ගෙවීම සහ අනෙකුත් කෙටි කාලීන වියදම් පියවා ගැනීම වැනි කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සපුරාලීමට හැකි වනු ඇත. එබැවින් ව්‍යාපාර සුමටව පවත්වාගෙන යයි. මෙමගින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ඔවුන්ගේ ව්‍යාපාරික අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා තවදුරටත් සවිබල ගැන්වීමට හැකි වනු ඇතැයි අපට විශ්වාසයි. මෙය මූලපිරීම සඳහා HNB සමඟ හවුල් වීම ගැන අපි USAID සහ Keells යන සමාගම් දෙකටම

ස්තූතිවන්ත වෙමු,” HNB හි SME සහ සිල්ලර බැංකුකරණය පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සංජය විජේමාන්න ප්‍රකාශ කළේය.

USAID හි ශ්‍රී ලංකා සහ මාලදිවයිනේ දූතමණ්ඩල අධ්‍යක්ෂ ගේබ්‍රියෙල් ග්‍රො පැවසුවේ, “මැතකාලීන ගෝලීය සැපයුම් දාම කඩාකප්පල් කිරීම්, අධික බලශක්ති පිරිවැය, වාණිජශීලී උද්ධමන අනුපාත සහ ආර්ථික අස්ථාවරත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ව්‍යවසායන් වැඩිවන පීඩනයන්ට මුහුණ දෙයි. මෙම සැපයුම් දාම මූල්‍යකරණ පහසුකම යම් යම් පීඩනයන් සමනය කරන අතර MSMEs වලට ඔවුන්ගේ කාරක ප්‍රාග්ධනය ප්‍රශස්ත කිරීමට හැකියාව ලැබේ.”

Keells Food Products PLC පිළිබඳ වැඩි විස්තර සඳහා <https://www.keellssuper.com/> වෙත පිවිසෙන්න

MSMEs සඳහා HNB හි සේවා කළඹ පිළිබඳ වැඩි විස්තර සඳහා <https://www.hnb.lk/> වෙත පිවිසෙන්න.

USAID CATALYZE PSD පිළිබඳ වැඩි විස්තර සඳහා, පිවිසෙන්න - [Private Sector Development | Sri Lanka | U.S. Agency for International Development \(usaid.gov\)](#)